



කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

வளிமண்டலவியல் திணைக்களம்

Department of Meteorology

TP : 011 2686686

Fax : 011 2691443

E-mail : metnmc@gmail.com

Web : www.meteo.gov.lk

නිවේදන අංකය : 03

WW/O/21/11/18/03

වර්ණය : රතු

ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ආශ්‍රිතව ක්‍රියා කරන ධීවර සහ නාවික ප්‍රජාව සඳහා වන අනතුරු ඇඟවීම

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් 2021 නොවැම්බර් මස 19 වන දින පෙ.ව. 09.00 තෙක් වලංගු වන පරිදි නොවැම්බර් මස 18 වන දින ප.ව. 03.00 ට නිකුත් කරන ලදී.

මන්නාරම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශ සහ අරාබි මුහුදු සඳහා


සැලකිලිමත් වන්න!

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපය අද උදෑසන 08.30 වන විට කන්කසන්තුරයට කි.මී 230 ක් ඊසාන දෙසින් උතුරු අක්ෂාංශ 11.0 ක් නැගෙනහිර දේශාංශ 82.3 ක් ආසන්නව ස්ථානගතව පැවතුනි. මෙම පද්ධතිය බටහිරට නැඹුරුව වයඹ දෙසට ගමන් කර හෙට දින (නොවැම්බර් 19) අළුයම් කාලයේදී දකුණු ආන්ද්‍රා ප්‍රදේශයට යාබද උතුරු තම්ලිනාඩු වෙරළ දෙසට ඇතුළු වේ.

අරාබි මුහුදු ප්‍රදේශය

නැගෙනහිර-මධ්‍යම අරාබි මුහුදේ පවතින අඩු පීඩන කලාපය බටහිර දෙසට බරව නිරිත දෙසට ගමන් කර ඉදිරි පැය 48 තුළ හොදින් වර්ධනය වූ අඩු පීඩන තත්ත්වයක් බවට පත්වීමට ඉඩ ඇත.





කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

வளிமண்டலவியல் திணைக்களம்

Department of Meteorology

TP : 011 2686686

Fax : 011 2691443

E-mail : metnmc@gmail.com

Web : www.meteo.gov.lk

මුහුදේ තත්වය:

මන්නාරම සිට කන්කසන්තුරය සහ ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල ඉතා තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

මන්නාරම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (60-70) පමණ දක්වා වැඩි විය හැකි අතර ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-55) පමණ දක්වා වැඩි විය හැක.

අනුගමනය කල යුතු ක්‍රියාමාර්ග:

මන්නාරම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල හෙට 19 දා උදෑසන දක්වා ධීවර කටයුතු වල නොයෙදෙන ලෙස අවවාද කරනු ලබන අතර සෙසු මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතු වල යෙදෙන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.



කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

வளிமண்டலவியல் திணைக்களம்

Department of Meteorology

TP : 011 2686686

Fax : 011 2691443

E-mail : metnmc@gmail.com

Web : www.meteo.gov.lk

Bulletin No: 03

WW/O/21/11/18/03

COLOR: Red

Weather warning for naval and fishing communities in the deep sea areas

Issued by the Natural Hazards Early Warning Centre

Issued at 03.00 p.m. 18th November 2021, valid until 09.00 a.m. 19th November 2021

For the sea areas extending from Mannar to Trincomalee via Kankasanturai and the Arabian Sea


PLEASE BE AWARE!

Bay of Bengal

The low-pressure area located in the south-west Bay of Bengal has intensified to a depression and lay centered near latitude 11.0 °N and longitude 82.3 °E, about 230km to the north-east of Sri Lanka at 0830 hrs today. It will move west-northwestwards and cross south Andhra Pradesh and adjoining north Tamil Nadu coasts by the early morning tomorrow (19th November).

Arabian Sea

The low pressure over east-central Arabian Sea is likely to move west-southwestwards and become more marked during next 48 hours.





කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

வளிமண்டலவியல் திணைக்களம்

Department of Meteorology

TP : 011 2686686

Fax : 011 2691443

E-mail : metnmc@gmail.com

Web : www.meteo.gov.lk

Sea Condition

Heavy showers or thundershowers will occur at times in the sea areas extending from Mannar to Batticaloa via Kankasanturai and Trincomalee.

The wind speed can increase up to **(60-70) kmph** at times in the sea area extending from Mannar to Trincomalee via Kankasanturai. The wind speed can increase up to **(50-55) kmph** at times in the sea area extending from Galle to Hambantota via Matara.

Actions Required:

Naval and fishing communities are advised not to venture the sea areas extending from Mannar to Trincomalee via Kankasanturai until tomorrow morning (19th). Naval and fishing communities operating in the other sea areas are advised to be vigilant in this regard.